

කෙටුම්පත

- කරුණාකර සෑම ලියවිල්ලකම මුල් පිටපත සමග ඡායා පිටපතක් ඉදිරිපත් කරන්න
- විවාහ සහතිකය ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඉල්ලුම්පත්‍රය ද ඉංග්‍රීසි භාෂාවෙන් ම සම්පූර්ණ කරන්න
- සියළුම මුල් පිටපත් සහ ඡායා පිටපත්, පුරුෂ පාර්ශවය හා ස්ත්‍රී පාර්ශවය වශයෙන් කට්ටල දෙකකින් යුතුව පහත අනුපිළිවෙලට සකසා ඉදිරිපත් කිරීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු වෙත සේවා සැපයීම සඳහා කාලය ඉතිරිකිරීමට දායක වන්න

අවශ්‍යතාවය	පුරුෂ	ස්ත්‍රී
1. ගමන් බලපත්‍රය		
2. විවාහක තත්ත්වය දක්වන පහත දැක්වෙන ලියවිලි වලින් අදාළ පරිදි		
a. අමාත්‍යාංශය විසින් සහතික කළ ග්‍රාම නිලධාරී සහතිකය		
b. ආසන්නතම ඥාතියා විසින් ඉදිරිපත් කරනු ලබන දිවුරුම් ප්‍රකාශය		
i. ආසන්නතම ඥාතියා ඉතාලියෙහි සිටින විට රෝමයෙහි තානාපති කාර්යාලය වෙතින් සහතික කරවා ගත යුතුය		
ii. ආසන්නතම ඥාතියා ශ්‍රී ලංකාවෙහි සිටින විට විදේශ කටයුතු අමාත්‍යාංශ සහතික කිරීම සමග		
c. (දික්කසාදවූ විට) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කළ දික්කසාද සහතිකය		
d. (ශ්‍රී ලාංකිකයෙකු නොවන විට) විධිමත් සහතික කිරීම් සහතික විවාහයට විරුද්ධතාවයක් නොමැති බවට අදාළ රටෙන් නිකුත් කළ ලිපිය		
e. (වෙනත් රටක නේවාසික බලපත්‍ර හිමි - residece) විධිමත් සහතික කිරීම් සහතික විවාහක තත්ත්වය සඳහන් කර අදාළ රටෙන් නිකුත් කළ ලිපිය		
f. (වැන්දඹූ) විධිමත් සහතික කිරීම් සහිත මරණ සහතිකය		
g. (වයස 21ට අඩු) පියා විසින් කැමැත්ත ප්‍රකාශ කිරීමේ සහතිකය		
3. උප්පැන්න සහතිකය		
4. රැකියාවේ බලපත්‍රය/ විසා Soggiorno		
5. ඉතාලි හැඳුණුම්පත (Carta d' Identita)/ නේවාසික සහතිකය (Certificato d' Residenza)/ ලිපිනය තහවුරුකරන ලියකියවිලි		
6. ශ්‍රී ලංකා ජාතික හැඳුණුම් පත්‍රය		
7. නමින් විසින්ම කරනු ලබන දිවුරුම් ප්‍රකාශය (ආකෘතිපත්‍රය ලබාගත හැක)		
8. තානාපති කාර්යාලය මගින් දක්වනු ලබන වෙනත් ලියවිලි		
9. සාක්ෂිකරුවන්ගේ ලිපිනය තහවුරු කිරීමේ ලියවිල්ලක් සමග ශ්‍රී ලාංකික ගමන් බලපතෙහි ඡායා පිටපත් (ලියාපදිංචිය සිදුකරනු ලබන දිනයෙහි මුල්පිටපත් ඉදිරිපත් කිරීමේ එකඟතාවය මත සාක්ෂිකරුවන්ගේ ලේඛන වල පිටපත් ලියාපදිංචියට වැඩකරන දින 03කට පෙර ඊමේල් හෝ ෆැක්ස් මගින් එවිය හැක)		
10. ඇමතුම් විස්තර		
a. දුරකථන		
b. ඊමේල්		
11. ලියාපදිංචිය සිදුකරනු ලබන දිනය		
12. ලියාපදිංචිය සිදුකරනු ලබන වේලාව		
ඔබ විසින් දක්වන සහයෝගයට ස්තූතියි !		